

Proceedings of the National Archaeological Symposium 2016



Department of Archaeology
Ministry of Education

Proceedings of the

National Archaeological Symposium – 2016

Department of Archaeology

ISSN - 2386-1290

Editorial Advisers

Prof. Senarath Dissanayake

Deepal Wijethilaka

Managing Editors

A.M.A. Dilhani Dilrukshika

Dammika Priyadarshani Gamage

Champa N. Kumarasinghe

Anuradha Kaluarachchi

Ajantha Saman Kumari

Wasana Sirimalwattha

Layout

M.V.G. Kalpa Asanga

Cover page

Arjuna Samaraweera

Special Assistance

V.T.S. Vitharana

Bimaya Kodithuwakku

Thilak Wasantha Bandara

Published by

Department of Archaeology

Sir Marcus Fernando Mawatha,

Colombo 07

CONTENTS

පිටු අංක

<ol style="list-style-type: none"> 1. ශ්‍රී ලංකාවේ පැරණි වැව් ආස්‍රිත පිටවාන පිළිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක් දාචාර්ය එන්ඩ්න රෝහන විතානාවලි 2. පහතරට දිනුසිනුවම් කළාව හා සින්තරුන් ඒ.ඩේ. රාජිනා මුද්‍රාලි 3. Adaptive Reuse as a Strategy for Conservation of Dungeons : Conservation of the Moon Bastion, Galle Fort <i>Senior Professor Samitha Manawadu</i> 4. Two Arabic Epigraphs found from the Ambalangoda Harbour <i>Mahinda Karunaratna,</i> <i>Dr. Mohamed Sulthan Mohamed Saleem,</i> <i>W.M.Chandrarathne</i> 5. සමූහ පුරාවිද්‍යාත්මක සාධක මගින් හෙළිවන විදේශ වෙළඳාම (ගාල්ල පුද්ගල ආස්‍රිත) ඩී.අර්.අසංක තුද්ධික පිරි 6. පුද්ගල මැටි රුප හා සින්දු ඇදහිලි සහ විශ්වාසයන් කේ.එම්.අනිල් පුද්ගල් තුමාර <p style="margin-left: 40px;">ඡ්‍රීල හා මුල් උරිනිහාසික අවධියේ අනුරාධපුරය හා නැගෙනහිර පර්යන්ත පුද්ගල අතර සම්පත් පරිහරණය දාචාර්ය තුසින මැන්දිස්</p> <p style="margin-left: 40px;">විතානා ලංකා ප්‍රවාහය සමග ඇරණී පාලම කාක්ෂණය පිළිබඳ විමර්ශනයක් : බදුල්ල-විවිල මාරගය ඇසුරන්</p> <p style="margin-left: 40px;">ධී.එම්.එන්. උදයාගත්</p> <ol style="list-style-type: none"> 9. ගාලු වරායේ ගිලි හිය කුපැල් නොකාව ආර්. එම්. එස්. රන්දුන් (R.M.S. Rangoon) 103 බබ්. එම්. රුස්සාන් ප්‍රයන්දන ඉන්දික උපුල් හේවලේ 	01 13 27 41 53 71 81 90 103
--	---

මූල හා මූල උරුමායික අවධියේ අනුරාධපුරය හා නැගෙනහිර පරියන්ත ප්‍රදේශය අතර සම්පත් පරිභරණය

ආචාරය තුළුව මැතිස්සීම්

හැඳින්වීම්

ශ්‍රී ලංකාවේ පුරුෂ උරුමායික අවධිය සමඟවන (හඳුනුයිම්) යුගය වශයෙන් හැඳින්වීය නැංි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇයුරෝප් ශ්‍රී ලංකාවේ මානව ආයතනවල ඉස්මතු විම සම්බන්ධ දුවජාත්මක සංස්කෘතික තොරතුරු ප්‍රාග් උරුමායික යුගය හා සයන්ද විව සාපේක්ෂ වශයෙන් එයි ප්‍රමාණයක් හදුනාගැනීමට හැකි ව තිබේ. ශ්‍රී ලංකාවේ මූල උරුමායික අවධිය සම්බන්ධය සාකච්ඡා කිරීමේදී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත තිබූ බව විකිරණමාන දින නියම කිරීම මැතින් ලබාගත් කාලානුෂ්‍යම මැතින් තහවුරු කර ඇත. ඇයුරුන් සෙනෙන්විරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුරු, උතුරු මදු, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අශ්‍රීලංකාව ආදී ප්‍රදේශ ඇයුරෝප් හදුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙන්විරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම සංස්කෘතියට අයන් ජනාචාර හා සූයාන ස්ථාන 44 ක් පළමු හදුනාගත තිබේ (Seneviratne and Jayaratne 2006:10). නමුන් වර්තමානයේ විවිධ පර්යේෂණයන්ට අනුව ජනාචාර හා සූයාන ස්ථාන 60 කට වඩා වැඩි බව වාර්තාකර ඇත. සෙනෙන්විරත්න එයි දුරටත විස්තර කර ඇති අකාරයට ශ්‍රී ලංකාව තුළින් හමුවන මූල උරුමායික අවධියට අයන් සූයාන වර්ග අතර urn /pot, pit with capstone, Cairn with tamules, Cairn circle extended , Cist with Capstone, Twin cist Delmenoid cist හදුනාගත හැකි ය (Seneviratne 1984:265).

මූල උරුමායික අවධියට අයන් සංස්කෘතිය ස්ථිර. 1200 කළක සිට දකුණු දිග ඉන්දියාවේ ජරානගත ව තිබූ බව දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව තහවුරු වේ (Possnel 1990 in Deraniyagala 1992:734). නමුන් ආදිවිවනල්පුරකි 2005 වසරේ සිට සිදුකළ පර්යේෂණවල දී දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර. 1800 දක්වා ඇතට දිවයන බව සෞයාගෙන දකුණු ඉන්දියාවේ මූල උරුමායික සංස්කෘතිය ස්ථිර.

ව්‍යාප්තව ඇති සංස්කෘතියන් බව දැරූණු නෑ (Deraniyagala 1992 :734).

විමර්ශනය

අධ්‍යයනයට ලක්කරනු ලබන අනුරාධපුරය හා නැගෙනහිර පර්යන්තය වශයෙන් වෙන්කර මෙහි හඳුන්වා ඇත්තේ අනුරාධපුර පුරාණ තාග්‍රීක ප්‍රදේශය හා අනුරාධපුර තාගරයෙන් නැගෙනහිර සාර්ව කළාපයයි. මෙහි දී අනුරාධපුරය හා නැගෙනහිර පර්යන්ත ප්‍රදේශවල පැවති මූල එෂ්ටිහාසික අවධියේ සන්දර්ජයන් සමඟ ද සාපේක්ෂ අධ්‍යයනයන් සිදුකිරීම තුළින් මූල එෂ්ටිහාසික අවධියේ පුරාවිද්‍යාව හා ජ්‍යෙන්සාය ආශ්‍රිත සම්පත් පරිනරණය පිළිබඳ ව තොරතුරු හඳුනාගත හැකි ය (Seneviratne 1995:15).

ජලය පස හා බහිජ සම්පත් පදනම් කර ගෙන උනුරු මැද පළාතේ ව්‍යාසහුම් අයිතිකර ගන්නා මූල එෂ්ටිහාසික ජනතාව ප්‍රධාන වශයෙන් ම කළාපය, මල්වතු ඔය හා යාන්ත්‍රය නිමින ආශ්‍රිත කර ගනිමින් ජනාචාස පිහිටුවා ගන්නා බව පැහැදිලි වේ. වියලි කළාපය හරහා ගලා බසින ප්‍රධාන ගංගා ආශ්‍රිත එහි ප්‍රථ්‍යාග්‍රහණය මූල එෂ්ටිහාසික අවධියට අයන් ජනාචාස හා සුසාන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථානගත ව තිබේ සැලැකිය යුතු ය. මෙම ජනාචාස හා සුසානවල වනාජ්නිය දෙස බැඳීමේ දී අධ්‍යයනයට ලක්කරන ප්‍රදේශයට නැගෙනහිර පර්යන්ත ප්‍රදේශය ආශ්‍රිතයෙන් මෙම සංස්කෘතියේ වැඩි වනාජ්නියක් පෙන්වන අතර උනුරු හා බටහිර කළාපවලින් අඩු වනාජ්නියක් ගෙන තැර දක්වයි. ඒ අනුව අනුරාධපුර තාගරයට නැගෙනහිර පර්යන්ත ප්‍රදේශයේ පිහිටන තම්මැන්නා ගොඩැල්ල, වඩිගොඩ්ල, කොක්ස්ඩි, ගුරුගල්හින්න, දිවුල්වැව, තිබිරිවැව, වළහවිද්දවැව, ගල්අදකුවල, මිශ්‍රවැව හා රඹුව ආදි ක්ෂේප ක්ෂේපුවල මෙම ජනතාව පොකුරක් ආකාරයට (Cluster) ස්ථානගත වීම සැලැකිය යුතු කරුණකි. උනුරුමැද පළාත ආශ්‍රිත මූල එෂ්ටිහාසික අවධිය සම්බන්ධ වඩා පැරණිනම සාධක ලැබෙන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. එහි කාලීනරූප ක්‍රි.පූ. 900 දක්වා ඇත්ත ම දිවයය (Deraniayagala 1992 :709). යාන්ත්‍රය මධ්‍ය නිමිනය මූල මූල එෂ්ටිහාසික අවධියේ ස්ථානගත ව ඇති ජනාචාසයන්හි සන්දර්ජය පිළිබඳ ව විමෙහිමේ දී එම ජනපදවල එවිට පරිසර පදනම පිළිබඳ ව සාකච්ඡා කිරීම මගින් මේ සඳහා විමර්ශනාත්මක පිළිතුරක් ලබා ගත හැකි ය.

මධ්‍ය යාන්ත්‍රය නිමිනය තීරණාත්මක වැදගත්කමකින් යුත් සම්පත් තිබුණු ප්‍රදේශයක් වශයෙන් හඳුනාගත හැකි ය. අධ්‍යයනයට අදාළ ව සිදුකළ ක්ෂේප විමර්ශන කටයුතුවල දී මෙම සාර්ව ප්‍රදේශය ආශ්‍රිත දැක්ගත හැකි පාරිසරික තත්ත්වයන්ට අනුව එහි පාරිසරික පදනම මූල එෂ්ටිහාසික ජනාචාස ස්ථානගත වීමට සුං ව බලපා ඇති බව පෙනේ. මධ්‍ය යාන්ත්‍රය ආශ්‍රිත ප්‍රදේශය විජයානු සංකීරණයට හා උස්හුම් මේන්ඩියට අයන් අන්තර තු කළාපයේ පිහිටා තිබේ (Corray 1984:381). මෙම ප්‍රදේශවල තු තාය මත මූල ප්‍රධාන පස් වර්ගය වනුයේ රුහු දුම්බිරු පස් සහ ඒවායේ දියබස්නා සබැඳියෝ ය (Reddish brown earths and their drainage associates) (එම :292). විශේෂයන් ම මධ්‍ය යාන්ත්‍රය නිමිනය ආශ්‍රිත ව මූල එෂ්ටිහාසික අවධියේ ප්‍රථ්‍යාග්‍රහණය සැකකි අන්තර් තුදෙකාලා කදු කිහිපයකින් යුතු සරු පස සහිත පරිසර පදනම් සැකකි පදනම් මූල ය. මෙම තුදෙකාලා කදු ආශ්‍රිත පරිසර පදනම් සැකකි පදනම් මූල එෂ්ටිහාසික ජනාචාස ගණනාවක්

ස්ථානගත වන බව හඳුනාගත හැකි ය. නුදෙකලා කදු ස්ථානගත වීම නිසා බොහෝ විට එම තුම්බිල සමේච්ච විවිධත්වයක් නිරමාණය වී තිබේ. හොතික ලක්ෂණ අනුව මේ වැනි ස්ථානවල ස්වාහාවික තු පතනයන් (Hollow) නිරමාණයට එම සමේච්ච විවිධත්වය උපයෝගී වේ. එම නිසා මෝසම් වර්ජාව සක්‍රිය විමෙන් ලැබෙන අනස් ජලය හා අන්තර මෝසම් කාලවල දී ලැබෙන අනස් ජලය මූළින් මෙම ස්වාහාවික තු පතනය පොකුණු නිරමාණයට බල පා ඇති බව උපකල්පනය කළ හැකි ය. පුද්ගලයේ පහත් නිමිනය ආශ්‍රිත ව යාන්තය ගලා බෙින අතර එයට තරමක් උස් සරුවිම්වල මෙම නුදෙකලා කදු ආශ්‍රිත කර ගනිමින් මූල බේතිහාසික ජනාවාස ස්ථානගත වන්නේ මේ වැනි තු පතන හා සරු පස උපයෝගී කර ගනිමිනි (Seneviratne 1996 :285). මධ්‍ය යාන්තය නිමිනය තුළ මූල බේතිහාසික පුසාන බහුතරයක් මුළු බැස තිබෙනුයේ මෙවැනි තු පතන ලක්ෂණ පුද්ගල ආශ්‍රිත ව බැවින් ජනාවාස ද එම පුද්ගල ආසන්නයේ පවතින්නට ඇතුළු විශ්වාස කළ හැකි ය.

අනුරාධපුරයෙන් නැගෙනහිර පරියන්තය ආශ්‍රිත ව මුළු යකඩ යුගයේ පොකුරු ජනාවාස (Cluster Settlement) ඇතිවීම සඳහා මධ්‍ය යාන්තය නිමිනයට ආසන්න ම තු කළාප ආශ්‍රිතයෙන් ධනවත් බනිජ වර්ග හා පාෂාණිකවල පිහිටීම ද ඒ සඳහා බලපාත්නව ඇතුළු උපකල්පනය කළ හැකි ය. ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් යකඩ භාවිත කළ යුගය හා සමාකාලීන ව තං ආශ්‍රිත බනිජ සම්පත් පරිහරණය කළ බවට සාක්ෂි ලැබේ තිබේ (Seneviratne 1994 :16). ශ්‍රී ලංකාවේ පුවිණෙෂ ලෙස තං නිධිගත වී ඇති පුද්ගලයක් ලෙස වර්තමාන සේරුවිල හඳුනාගෙන ඇත. 1971 ශ්‍රී ලංකා තු සම්ක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල කේන්ද්‍රය වී ඇති බනිජ සම්පත් පිළිබඳ ව විද්‍යාත්මක අධ්‍යාපනයන් මුළු වරට සිදු කරන ලද (එම 1995:116). 1821 දී ල්‍රිතාන්‍ය ජාතික වේව (Davy) විසින් මේ පුද්ගලයේ රාජිතුත ව පැවති මැශ්‍යනටයිට යපස් (Magnatite ore), වෙනත්ව(Tenant) විසින් රසදිය(Mercury) පිළිබඳ ව සටහන් කර ඇත (එම). තු විද්‍යා පරුයේෂණ අනුව සේරුවිල මැශ්‍යනටයිට තං (Copper magnatite) තියේ සම්භවය ලබා ඇත්තේ නැගෙනහිර විෂයාතු සංකීරණය හා උස්හූම් ග්‍රෑනීය හමු වන්නා වූ අන්තර තු කළාපයේ ය (එම 1992:04). ත්‍රිකුණාමල පුද්ගලයේ සිට දකුණේ අම්බලන්තොට වෙරළ දක්වා වූ සැතපුම් 250 ක් දිගැනී අන්තර කළාපයේ සේරුවිල දී වඩාත් පොලොව මට්ටමට පුවිණ්ට ව ඇති විපරිත පාෂාණ බණ්ඩය ඉතා ම දනවත් බනිජ සම්පත්වලින් යුත්ත ය (එම). එහි නඩ (Copper), මැශ්‍යනටයිට (magnatite), රිස් (Silver), ඩිස්මන් (Bismuth), ඩින්ක් (Zinc), මධ්‍යකා (Mica), ත්‍රිකුණාම (Cromiaum), තිකල් (Nickel) යන විධාන බනිජ ඉව්‍යය ද ඉතා ගැහුරු කොටස්විල රක්ෂාරන් ද පිහිටා ඇත (එම). එසේ ම පුද්ගල ආශ්‍රිතයෙන් පිහිටා පාෂාණ අතර වානෙෂාකයිට නැඩ්ස (Charnokite gneisses) තිරුවානා(Quartz) හා යකඩ ගල් ද (Iron Stone) පිහිටා තිබේ (Corray 1984 :212; Seneviratne 1995 :116). තු විද්‍යා සම්ක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල තං නිධිය ආශ්‍රිත ව සිදු කරනු 200 ක් ගැහුරින් පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ (Seneviratne 1995 :117). බනිජ හා අඩි

පාජණ් මූල් යක්සි පුහුලයේ ජීවන පැවත්තේමට අදාළ සම්පත් පරිහෙළුන රටාවේ මූලික අංශයන් තී ඇත. එ බැවින් අය යාන්ත්‍රය නිමිනය හා ඒ ආග්‍රිත තැගෙනහිර සීමාව තුළ එනම් කදිපලිල් ප්‍රාදේශීයන් ද මූල් යක්සි පුහුලයේ ජාතාවාස ස්ථානගත වීම සඳහා මෙම බනිජ සම්පත්ල පිශිවේ ද සෘජු ව බලපා ඇති බව පෙනෙන්.

සේරුවිල පිහිටි ගු විෂමනාව ඇතා පොලෙල මතු පිටින් ඉතා පහුසවෙන් තං ලබා ගත හැකි ආකාරය ජීවා නිශේන වී ඇත (එම :118). සුදුරුන් සෙනෙන්විරත්න පෙන්වා දෙන ආකාරයට මාත්‍රාවාසයේ තම්බිජිවි ඇතාලන් සඳහන් එන්නේ මතුපිට නෙරා ඇති තං නිධි බව පෙන්වා දී ඇත (එම). ගේරුවිල ප්‍රාදේශීයන් උගෙන ආරාවිද්‍යාන්මක දත්ත අනුව එහි ජාතාවාසය ක්‍රි.පූ 8 එහි සියලුපිට පෙර යුහුය දක්වා දිවයන බව විශ්ලාස කෙරේ (Seneviratne 1992:04). විශේෂයන් ම ඇතුරුයාපුර ඇතුළුපුරයේ ක්‍රි.පූ. 6 එන සියලුපිට පෙර ජාතාවාසවෙන් මූලික ලෙස ලෝන හාවන කළ බව හඳුනාගෙන ඇත (එම). ග්‍රාමීය සමාජ තමන්ට අවශ්‍ය තං අමුද්‍යව්‍යක් එකයන් ගේරුවිල ප්‍රාදේශීයන් එවා ගේ බව විශ්ලාස කෙරේ (එම 1994:17). 1987 වර්ෂයේදී ඇතුරුයාපුර ආල ලේනිභාසික අඩයා අඩයා ලෝන මෙවලම ආග්‍රිත ව සිදු කළ රසායනික හා සුක්ෂ්ම ආල දුෂ්චර විශ්ලාසයන්ප අනුව එම මෙවලම්පල ඇඩංද ලෝන පංපුනිය ඉතා ම සම්ප මන්නේ ගේරුවිල ලෝන්පස් නිශේයේ සාපුත්‍රිය බව ගොයාගෙන ඇත (එම 1995:123).

මෙම තන්න්වය අනුව ගේරුවිලින් මතුපිටින් ලබා ගත හැකි තං පාරිගුද්ධ හාවයෙන් ඉතා උසස් නියා පොරාණික සමාජය ජීවා ඉතා එදුන් කොට සලකනු ලැබ ඇත (එම 1994 :17). ක්‍රි.පූ. 8 එහි සියලුපිට පෙර මෙම නිශේය ආග්‍රිත ලෝන සම්පත් හාවන කළ බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ක්‍රි.පූ. 8 භන 7 එන සියලුපිට පෙර සිට නැගෙනහිර ප්‍රදේශය ආග්‍රිත ව පදිංචි වන ජනය ඒ සඳහා මූලය කරගන්නට ඇත්තේ ගේරුවිල නිශේයේ ලෝන සම්පත් බව පැහැදිලි වේ. එම තන්න්වයන් මත මධ්‍ය යාන්ත්‍රය නිමිනය ආග්‍රිත පොකුරු ජාතාවාස බිජිවීම අරුමයක් නොවන අතර, මෙම ප්‍රදේශය ආග්‍රිත ලෝන සම්පත් පරිහෙළුන ක්‍රියාවලිය මූල එනිභාසික අවධියේ සිට මුල් එනිභාසික හා මධ්‍ය එනිභාසික අවධිය දක්වා ම අඛණ්ඩ සිදු වූ ආකාරය සාහිත්‍ය මූලාශ්‍ය හා අහිලේන තොරතුරුවෙන් ද හඳුනාගත හැකි ය.

මුල් එනිභාසික අවධියේ දී එම ලෝන සම්පත් අත්පත්කර ගැනීමේ කාර්යයේ දී ප්‍රාරුණ බලය සහිත පරුමකවරුන්ගේ කාර්ය (Powerfull parumuka families) තීරණාන්මක වී ඇති ආකාරය කුරුණැකල්ප ප්‍රපාල බ්‍රාහ්මි අහිලේන ඇසුරෙන් හඳුනාගත හැකි ය (IC.Vol 1970:No.319). සුදුරුන් සෙනෙන්විරත්න පෙන්වා දෙන ආකාරයට එම ලිපියේ සඳහන් වන පරුමක තබර යන්න මගින්, තං කරමාන්තයේ පාලනය එහි දී පරුමකවරු අතෙහි තබා ගත් බව පැහැදිලි කර ඇත (Seneviratne 1989 :115). අනුරාධපුර තැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ලෝන සම්පත් අත්පත්කර ගැනීම ප්‍රවාහනය හා නිමි හාන්ඩ නිෂ්පාදනය සම්බන්ධ ක්‍රියාවලිය විශේෂ ප්‍රාග්‍රණ්‍යනාවය සහිත ව පවත්වා ගෙන ගිය බව මුල් බ්‍රාහ්මි අහිලේන ඇසුරෙන් හඳුනාගත හැකි ය. සෙනෙන්විරත්න

පෙන්වා දී තිබෙන ආකාරයට ධානුවංසයේ සඳහන් වන මහාචාරිකා මගිනි, තමිබතින්ද (තම නූවමාරු තොපුපල) සේරු නූවර සිට උදුරුමැයි පළාතට හා අනුරාධපුරයට නිෂ්පාදන බෙදා හැරීම සඳහා පැවති ප්‍රධාන මාර්ග වේ (Seneviratne 1995 :130). මෙම නිෂ්පාදන බෙදා හැරීම ක්‍රියවලියට දායකත්වය දක් එම ගමිකලරු හා ගහපති කණ්ඩායම් පිළිබඳ ව අහිලේඛනවල සඳහන් වේ. ඒ අතර ප්‍රාග්‍රැහී ලිපියේ ගහපති කහර (යකඩකරු) හා තවත් ලිපියක ගමික තොයික (තොපුපල පාලක) (IC.Vol i. 1970:301,309) යන්හෙන් නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ ව හදානා ගත හැකි ය. (Seneviratne 1995:131).

පරුමකවරු සතු ව තිබු ලෝහ සම්පන්වල පුරුණ පාලන බලය තිසා අනුරාධපුරය වඩා දියුණු නගරයක් දක්වා එරාඇනය ටීම යස්සේ එහි සංස්කෘතික තු දේශනයේ හැඩා ගැසීම සඳහා මූල් එෂ්ටිහාසික යුගයේ සිදුවූ කාර්යභාරය වැදගත් වේ. එහි දී පරුමකවරුන්ගේ පාලන බලය සේරුවීල සිට අනුරාධපුරය දක්වා විශිෂ්ට නිෂ්පාදන බෙදා හැරීම් ජාලය ඔස්සේ හදානාගත හැකි අතර ඒ ඒ සිල්ප කටයුතුවල දී විශේෂ ප්‍රාග්‍රැහීනාවයන් ඇති ව මධ්‍ය යාන්ත්‍රය නිමිත්තයේ පෙරියපුලියංකුලම, කැටිතිගෞල්ලැව, මුහුම්ණයාම, නැවුවුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇපුරෙන් ක්‍රියාත්මක වේ තිබේ. මූල් මාන්ත්‍රී අහිලේඛනවල ලෝහ කර්මාන්තය ආක්‍රිත විශේෂ ප්‍රාග්‍රැහීනාවයන් එම ප්‍රදේශවල ප්‍රවාන් ඇත්තේ පරුමක තොවන ජන කණ්ඩායම් විසිනි. පෙරියපුලියන්කුලමේ මූල් මාන්ත්‍රී ලිපිවලින් තෙකුර (තැඹකරු), තොපය (බෙලෙක්කරු) ආදී කර්මාන්ත පිළිබඳ ව සඳහන් වේ(IC.Vol. i; 1970 : No. 350, No. 351, No. 370). පෙරියපුලියන්කුලම ප්‍රදේශයේ වාණිජ කටයුතු (වශීජ) සම්බන්ධ ක්‍රියාවලියේ තීරණ පිරිස් පිළිබඳ ව සඳහන් වේ (එම : No. 356, No. 357) එම මගින් නිෂ්පාදන බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය ම සඳහන් වේ (එම : No. 356, No. 357) එම මගින් නිෂ්පාදන බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය මහා වාරිකා මගින් එයසේ අනුරාධපුරය දක්වා සිදුකර ඇති බව සෙනෙවිරත්න පෙන්වා දී ඇත් මහා වාරිකා මගින් වගයෙන් අනුරාධපුරය දක්වා විශිෂ්ට (Seneviratne ; 1995 : 132). මහා වාරිකා මගින් වගයෙන් අනුරාධපුරය දක්වා විශිෂ්ට නැගෙනහිර පර්යන්තයට සම්බන්ධ වූ මාර්ගය ආක්‍රිත ව යකඩ කර්මාන්තයට සම්බන්ධ විශේෂ නැගෙනහිර පර්යන්තයට සම්බන්ධ වූ මාර්ගය ආක්‍රිත ව යකඩ කර්මාන්තයට සම්බන්ධ විශේෂ ප්‍රාග්‍රැහීනාවයක් දක්වූ පිරිස් පිළිබඳ ව මුහුම්ණයාම කහර (යකඩකරු) (IC. Vol. i ; 1970 : No.161). නැවුවුක්කන්ද කහරගත (යකඩකරුවන්ගේ ග්‍රාමය) (Nicholas Vol. ii 80. No. 6). කැටිතිගෞල්ලැව ගැටුව ආචාරියාම කහටගස්දිගිලිය කහරගත (Uduwara 1991 : 211) කැටිතිගෞල්ලැව ආචාරියාම (නිෂ්පාදකයින්ගේ ගම) (Seneviratne : 1995 : 132) සඳහන්ලිම තුළින් ලෝහ කර්මාන්තය සඳහා පුවිණ්න වූ හැඩා ගැසීමක් මෙම ප්‍රදේශ ආගුයෙන් හදානාගත හැකි ය. මේ ක්‍රියාවලිය පුරුණ පුවිණ්න වූ හැඩා ගැසීමක් සියාවලියක් බව තු. ව. 350 පමණ කාලයට අයන් වගයෙන් අනුරාධපුරය හා බද්ධ වූ ක්‍රියාවලියක් බව තු. ව. 350 පමණ කාලයට අයන් වගයෙන් අනුරාධපුර නගරයේ නැගෙනහිර ක්‍රියාත්මක වූ වෙළඳපොළ හදාන්වා ඇත්තේ මහා තෙකුර නීගම (තැඹකරුවන්ගේ වෙළඳපොළ) ලෙස ය (EZ.Vol. iii : 1928 : 33 ; 247 - 253). මූල් එෂ්ටිහාසික අවධිය තුළ දමනු ලබා විශේෂ ප්‍රාග්‍රැහීනාවයේ උව්වනම අවස්ථාව අපට එ මගින් ගදානාගත හැකි අතර පුවිණ්නීකරණය වූ ලෝහ වෙළඳපොළක් අනුරාධපුර සංස්කෘතික තු

දැරණයට එකතු වී තිබූ බව පැහැදිලි වේ. එම සුවිශේෂිකරණය වූ වෙළඳායාලුවේ උපයෝගීකාවය ඇතුළුපුරයේ සිදුකරනු ලදූ නැණීම් මධ්‍යේ ද තහවුරු වී තිබේ. AG 69 සෙවිල් කැණීමේ 4B පස් තටුවෙන් ලැබේ ඇති ඇද නිල් පැහැදි පාර්ශ්වය පස්ල ලැබේ තිබේ (Dark Blue transparent Beads) නේවා නිෂ්පාදනය පදනා නොබේල්ට් (Cobalt) නැමැති බහිප වර්ණය අවශ්‍ය වේ. සිරාන් දැරණියගල පෙන්වා දී ඇති ආකාරයට නොබේල්ට් බහුල වශයෙන් සේරුවිල තක්වල අඩංගු වේ (Deraniyagala 1986 : 44). විදුරු රාලේප උප (Glazed tiles) නිෂ්පාදනයට අවශ්‍ය කොපර මක්සයිට (Cooper Oxide) ලබා ගැනීම්ට ද සේරුවිල තම වැදගත් වී ඇත (එම : 42)

අනුරාධපුර නගරයට නැගෙනහිර පර්යන්ත ප්‍රදේශ පාන පැවති සම්පත් අතර මැටි මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය කරන්නා වූ මැටි වර්ණ වන kaolinite- montmorillonite clay (building clay) ද ස්ථානගත ව තිබේ (Cooray 1984 : 222). මෙම Kaolin වර්ණයට භාය් (Building Clay) වශයෙන් හඳුන්වන මැටි විශේෂය මධ්‍ය යාන්ත්‍රය නිෂ්පාදන පාලිත ව හඳුනාතා හැකි ය. (එම : 224 fig 11-10) . ශ්‍රී ලංකාවේ මූල උගිනාසින පැවතියේ දී මැටි මෙවලම් නිෂ්පාදනයට හිමිවන්නේ වැදගත් තැනකි. විශේෂයෙන් ම සහ පෙරුව උපයෝගී ජා තිෂ්පානින් විවිධ තැව්‍යන්ට අනුව තීර්මාණය කරන ලද සුවිශේෂ මැටි මෙවලම් වන කාල රුක්‍ර වර්ණ මැටි මෙවලම් (BRW), රුක්‍ර වර්ණ මැටි මෙවලම් (RW) හා කාල වර්ණ මැටි මෙවලම් (BW) මෙම අවධියේ දී නිෂ්පාදනය කර ඇත (Seneviratne 1996:276-279). අනුරාධපුරය හා රට නැගෙනහිර පර්යන්ත ප්‍රදේශ ආස්‍රිත ව ස්ථානගත වන මැටි මෙවලම් නිෂ්පාදනයට අවැයි සම්පත්වල පිහිටිම අතින් මධ්‍ය යාන්ත්‍රය නිමිනය පොනොසන් වන බව පෙන්වාදිය හැකි ය. වර්තමානයේ පවා මේ ප්‍රදේශය අපුරුණෙන් සාම්ප්‍රදායික ව පවත්වා ගෙන එන මැටි බුදුන් නිෂ්පාදන කටයුතු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පවත්වා ගෙන යනු දැකගත හැකි ය. මානවිවාහ පුරුවිද්‍යා (Ethno Archaeology) අධ්‍යයනයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර මධ්‍ය යාන්ත්‍රය නිමින ප්‍රදේශයේ පිහිටි කුඩා කැලුළම සාම්ප්‍රදායික මැටි මෙවලම් නිෂ්පාදන ග්‍රාමය ආස්‍රිත ව සිදුකරන ලද ගැවෙශයන් අනුව එම ශිල්පයේ අතින තත්ත්වයන් පිළිබඳ අවබෝධක් ලබා ගත හැකි ය. මෙම විමර්ශනය කුළින් මැටි හාරන නිපදවීමේ කුඩා කර්මාන්තයේ අතිතය සොයා යන ගමන් දී මානවිවාහ දත්ත අර්ථ නිරුපණය කිරීමේ දී කුඩා ජන කණ්ඩායම් හා ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම ද බෙහෙවින් ම වැදගත් වේ. මානව විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප්‍රාථමික ජන කණ්ඩායම් අරුත් ගැනීම්මේ දී ඔවුන් මහා සංස්කෘතියෙන් පුදෙකලා වී වෙන ම අනන්තතාවයක් පෙන්වුම් කරමින් ජේවත් වන කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් අර්ථ දක්වනු ලබයි කුඩා කණ්ඩායම් නිශ්චිත භූම් ප්‍රදේශයක වෙශයෙන් ඔවුන්ට ආවෙශික හාංචාවක් ව්‍යවහාර කරමින් සංස්කෘතික සම්ජාතීතවයෙන් පුදු ව ජේවත් විම සුවිශේෂ ලක්ෂණයකි. ඒ අනුව කුඩා කැලුළම ගත් කළ ද ඔවුන්ගේ ජේවන වර්යාව පුදෙකලා සමාජයකට සම්ග බද්ධ වී පවතී. හාංචාව, සිරින් විරින් ආදිය මහා සංස්කෘතියේ වෙනස් වන අතර ඔවුන් තමන්ට රිසි වෙනම

අනන්තතාවයක් ගොඩනගා ගෙනිමින් ජීවන් වේ. මය යාන්ත්‍රය නිමිත්තය ඇසුරින් මෙම ජන කණ්ඩායම් තිෂ්පාදනය කරන මැටි මෙවලම් සාම්ප්‍රදායානුකූල තාක්ෂණික කුමවේද අනුගමනය කරමින් සිදු කිරීම කැපී ගෙවන්.

කුඩා කැලේඡී කුඩාල් කරමාන්තයේ නියුලි කේ. සේම්පාල විසින් තිෂ්පාදනය කරන විවිධ මැටි බුදුන් එරුශ අතර කාල රක්ත වර්ණ මැටි මෙවලම් තිෂ්පාදනය සම්බන්ධ කාක්ෂණික අංශ කෙරෙහි ද යුතුන් යනුව පාරම්පරික ඇළාය පවතින බව විභූ පළ කළ අදහස් අනුව තේරුම් ගත හැකි ය. ඇතුළත කළ හා පිටත රතු මැටි හාන්ච් (BRW) මේ බාහෘත හදන්නේ අතින් එවෝගේ ම තමයි ප්‍රාථමික සාකච්ඡා බුදුන් කට මිටිමට එනකම් දහයියා පුරවලා පෙරනේ ඇතුරු සොට මූනින් නමන්නේ නැති ව මිට මොලුපු අන් උස තියෙන්න ඇල කරලා රුධිතතා රට පස්සේ පින්දර තිබෙන සොට ඇතුළු තියෙන දහයියාවලට හරියට පුලු ලැබෙන්නේ නැති නිසා බුදුන් හරිමැදට වෙනකම් ඇතුළත කළපාට වෙනතා පිට පැන්ත හොඳට පිවිවන නිසා රභායට විනතා (සේම්පාල මහතා සාම්භාධ සාකච්ඡාවකි).

කාල රක්ත වර්ණ මැටි බුදුන් තිෂ්පාදනය සම්බන්ධ විභූ පළ කරනු ලැබූ අදහස් අනුව එම බුදුන් ද්වින්ට වර්ණ ගැනීමට ඇඟන්තරයේ එරුශ දහනයක් හා පිටත පුරුණ දහනයක් සිදුවන බව විද්‍යාත්මක සිද්ධාන්තයකි. එම විද්‍යාත්මක සිද්ධාන්තය විභූන් ලබා ගනු ලැබුවේ අත්දැකීමෙන් පාරම්පරික ඇළාය තුළිනි. කාල රක්ත වර්ණ මැටි බුදුන් මේ වන විට මූන් තිර්මාණය තො කරන අතර ඒං තනා ඇත්තේ මිට පෙර පරම්පරාවේ රා මදින්නන්ට, අවවාරු, විනාකිරි හා කිරී මුදවන්නට බව ද විභූ ප්‍රකාශ කරන ලදී. සේම්පාල දක්වන අදහස් අනුව එම බුදුන්වල තැන්පත් කරන දුවරය නරක් තොවී දිගුකල් පවතින නිසා පැරණි ගැමී ගෙවිල්වල එම බුදුන්වලට තොද ඉල්ලුමක් තිබූ බව ප්‍රකාශ කරන ලදී. මෙම තැන්පවයන්ට අනුව ඉතා පැහැදිලි ලෙස මධ්‍ය යාන්ත්‍රය නිමිත්තය ආශ්‍රිත ව අදවීන් තොනැසී පවතින සාම්ප්‍රදායික කුඩාල් කරමාන්තය අනාදිමත් කාලයක පිට එම ප්‍රදේශය ආශ්‍රායෙන් ක්‍රියාත්මක ව පවතින පාරම්පරික ගිල්පිය අංශයක් එයෙන් හඳුනාගත හැකි ය. එ මගින් පුරාණ ජනාචාර ව්‍යාජ්‍යිය හා එවැනි ප්‍රදේශවල පුරාණ ගිල්ප කටයුතු පිළිබඳ ව අධ්‍යනයනට ද මැනවීන් ඉවහල් වන බව මානව වංස විද්‍යා දාශ්දී කෙශණයකින් බැලීමේ දී අවෙශ්‍ය කරගත හැකි ය. එය එසේ අදාළ කර ගැනීම වැදගත් එන්නේ ක්‍රි.පූ.950 න් පසු අනුරාධපුරායේ මැටි මෙවලම් හාවිත පු බවට සාක්ෂි ලැබේම නිසා ය (Deraniyagala 1972:104 ; 1992:709).

ආච්චිත ගුන්ප නාමාවලිය

Cooray, P.G.,1984, *An Introduction to the Geology of Sri Lanka* (Ceylon), Colombo,National Museums of Sri Lanka.

Deraniyagala, S.U., 1972, The Citadel of Anuaradhapura: Excavation in the Gedige area, *Ancient Ceylon* 2:48-165

1986 - Excavation in the Citadel of Anuradhapura:Gedige 1984 Preliminary report ; *Ancient Ceylon.No 6*:39-48.

1990 - Radiocarbon dating of Early Historic Radio Carbon Chronology of Sri Lanka, *Ancient Ceylon*. No 12:251-292.

1992 - *The Prehistory of Sri Lanka*; An Ecological Perspective, Colombo, Archaeological Survey Department.

Paranavitane,S.,1970,*Inscriptions of Ceylon*, Vol I , Colombo, Department of Archaeology.

Seneviratne, S., 1984 The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka, *Ancient Ceylon* No . 5 : 237-305.

1995, The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North-East Sri Lanka In *Sri Lanka Journal of Humanities*. Vol xxi (1&2):114-146

1996,Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka *Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar*, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312

Seneviratne,S., D.K.Jayaratne., 2006, A Shared Ritual Cultural Symbol: The Megalithic Memorials of South India and Sri Lanka ජිකල්ස පුරා තක්තිව, (Alternative Archaeology) පුරාවිද්‍යා පාඨමය, පුරාවිද්‍යා අධ්‍යාපන ආංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය:01-14.

Uduwara, J., 1991, Kahatagasdigiliya Rock Inscription *Epigraphy Zeylanica* Vol vi (pt 2): 211-214.

Wikramasingha D.M.D.Z., 1928 *Epigraphia Zeylanica vol II* , London, Oxford University Press.

